



මානව සම්පත් අභිවර්ධන ආයතනය  
කොළඹ විශ්වවිද්‍යාලය - ශ්‍රී ලංකාව

නුම අධ්‍යාපනවේදී උපාධි පරීක්ෂණය - II කොටස - 2015/2016

(දෙවන සැමෙයිතරය)

(පවත්වන ලදදේ 2018 ජූනි/ ජූලි)

**BLE 205 - කමිකරු නිතිය**

අයදුම්කරුවන්ට උපදෙස් :

- (1) ප්‍රශ්න අවෙන් (08) සින්සම ප්‍රශ්න පහකට (05) පමණක් පිළිබුරු සැපයිය යුතුයි.  
(අපැහැදිලි අත් අකුරු වලට තෙතු අඩු කෙරේ.)
- (2) කාලය පැය තුනයි. (03)
- (3) මෙම ප්‍රශ්න පත්‍රය ප්‍රශ්න අවකින් (08) සහ පිටු හතරකින් (04) සමත්විත වේ.
- (4) පිළිබුරු පත්‍රයේ සියලුම පිටුවල විභාග අංකය යොදන්න.
- (5) ප්‍රශ්න පත්‍රයේ යම් පිටුවක් හෝ කොටසක් පැහැදිලිව මුද්‍රණයේ නොතිබේ නම් කරුණුකර වහාම ඒ බව ගාලාධිපතිව දැනුම් දෙන්න.

01.

- i. රැකියා සඩහාතාවට (employment relationship) සේවා කිවිසුම වැදගත් වේදු? ඔබගේ පිළිතුර සාධක සහිතව පැහැදිලි කරන්න.
- ii. සේවා කිවිසුම (contract of service) සේවයක් සැපයීම සඳහා වන කිවිසුම (contract for service) කින් වෙන් කර හඳුනා ගැනීම වැදගත් වන්නේ මන්දු? විතිශ්විත නඩු තීන්ද ඇසුරන් ඔබගේ පිළිතුර විස්තර කරන්න.
- iii. 'රැකියා කිවිසුමක් ලුණින විය යුතුයි' යන ප්‍රකාශය සමඟ ඔබ විකතදා? දැනට ශ්‍රී ලංකාවේ රැකියා කිවිසුමට අදාළ තෙහෙරික තත්ත්වය ඇසුරන් උස්ථ ප්‍රකාශය විවේචනාත්මකව විමසන්න.

02. කහින්ද විධායක නිලධාරිතියක ලෙස සී/ස වුයි සේවාර සහ සමාගම කළුපනා 2016 ජනවාරි 01 දින සිට රැකියාවේ නියුත්ත කළ අතර විකි පත්වීම සයමසක (06) පරිවාස කාලයකට යටත්වන බව පත්වීමේ ලිපියේ සඳහන් වී තිබුණි. ආයතනයේ අලෝවී අංශයේ රැකියාවකට ඇය යොමු කරමින් විවිධ ව්‍යාපෘතින් රසක් ඇයගේ අධීක්ෂණය යටතට පැවරින. එම දුරයේ මාස ගණනාවක් සේවය කරමින් සිටියදී ඇයගේ රැකියාව අවසන් කරන බවට ලද දැනුම් දීම නිසා විමතියට පත්වන කළුපනා ඇයගේ රැකියාව අවසන් කිරීමට පාදක වූ හේතු කවරේදැයි විමසා සිටින නමුත්, ඇය පරිවාස තත්ත්වයේ පසුවන බැවින් ඇයට කිසිදු ආකාරයෙක හේතු දැක්වීමකට කළමනාකාරීන්වය බැඳී නැතැයි පැවසුවේය. කෙසේ වුවද, ඇය ස්ටිර සහ ස්ටාපනය (Permanent - Confirmed) කරනු ලැබූ සේවිකාවක් බව කළුපනා තරයේ ප්‍රකාශ කර සිටින අතර ඇයට අදාළ පරිවාස කාල සීමාව 2016.06.01 අවසන් වූ බව ඇය තියා සිටිය.

අසාධාරණ සහ අයුක්ති සහගත ලෙස රැකියාව අවසන් කිරීමට විරෝධව නීතිමය සහන පැහැදිලි අපේක්ෂා කරන කළුපනා පහත දැක්වෙන කරුණු මත සිය ඉල්ලීම් පදනම් කරයි.

- i. 01.06.2016 වන තිට ඇයට ස්ටිර සහ රැකියාවේ ස්ටාපනය වූ සේවක තත්ත්වය අදාළ වන බව;
- ii. ඇයගේ විමසුමට හේතු දැක්වීමට සමාගම බැඳී නැතිබව පැවසීමට අදාළ සමාගමට අයිතියක් නැතිබව;

iii. ඇයට හැවත රැකියාව ලබා දීමට අධිකරණය/ විනිශ්චයක පරීජදය බැඳී සිටින බව,

කළේපනා විසින් ඉදිරිපත් කරන තර්ක සැලකිල්ලට ගෙන නෙතික සහන ලබා ගැනීම සඳහා වර්තමාන ශ්‍රී ලංකාවේ පවතින නීති තත්ත්වය පැහැදිලි කරන්න.

03.

i. ශ්‍රී ලංකාවේ ඉම්කයන් හට රැකියාවන් උත්පාදනය කෙරෙන රැකියා ක්ෂේත්‍ර කවරේදැයි හඳුන්වා දී, එවාට අනන්‍යවන නෙතික ලක්ෂණ සැකෙවීන් පෙන්වා දෙන්න.

ii. රාජ්‍ය සහ පෙෂ්ට්‍රලික අංශයේ ඉම්ක ප්‍රජාවගේ,

(i) පත්වීම් (ii) මාරුවීම් (iii) උසස්වීම් (iv) විනය පාලනය (v) රැකියාවන් ඉවත් කිරීම් වලට අදාළව ක්‍රියාත්මක වන ක්‍රියාපටිපාටින් සහ නීතිවිරෝධී / අසාධාරණ රැකියා නෙරපා හැරීම් වලට විරෝධව යාචනය කර සිටිය හැකි සහන / ප්‍රතිකරීම කවරේදැයි සංසන්දහාත්මකව පැහැදිලි කරන්න.

04.

- i. කමිකරු නීති ක්ෂේත්‍රය තුළ “පාරිනෝෂික දීමනාවක්” යනුවෙන් කුමක් අදහස් වේදී පැහැදිලි කරන්න.
- ii. ශ්‍රී ලංකාවේ පාරිනෝෂික දීමනා ගෙවීම (payment of gratuity) වලට අදාළ ව්‍යවස්ථාපිත නීති රාමුව (Legal framework) කුමක්දැයි පෙන්වා දෙන්න.
- iii. පාරිනෝෂික දීමනාව, රැකියා අවසන් කිරීමකදී පිරිනැමෙන වන්දි දීමනාවකින් වෙනස්වන්නේ කෙසේදැයි පැහැදිලි කරන්න.

05. සි/ස රෝමා ඇගලුම් ආයතනයේ පන්සියයක පමණ ශ්‍රමික ප්‍රජාවක් සේවයේ තිරනව සිටිති. ඔවුන්ගේ රැකියාවලට අදාළව මූහුණ දීමට සිදුවී ඇති දුක්ගෙනවිලි සම්බාධට වික් වික් සේවකයින් විසින් පොදුගලුවකට ගත් ක්‍රියාමාරුග සියලුළු බිඳුවැරී ඇති බැවින් සංවිධානගත වී තම රැකියා අරුමුද වලට එමදායි විසඳුම් ලබා ගත කුමවේදයක් කමිකරු සබඳතා සහ කමිකරු නිතික්ෂේත්‍රය තුළ පවතින්නේ දැයි දැන ගැනීමට සි/ස රෝමා ඇගලුම් ආයතනයේ සේවක ප්‍රජාවට අවශ්‍ය වී ඇත. තවද තමන් ඒ පිළිබඳ අත්දැකීම් විරෝධ පිරිසක් වන බැවින් ඔවුන් හට මගපෙන්වීම් කළ හැකි පිටස්තරයින්ගේද සහභාගිත්වයක් ලබා ගත හැකිදැයි වම සේවක පිරිස විමසා සිටියි.

තමන් විසින් ගනු ලබන පියවර වලට එරෙහිව සේවන පක්ෂයට ගත හැකි ක්‍රියාදාමයන් කිසිවක් වේද? විම ක්‍රියාමාරුග වැළැක්වීම පිළිස තමන් හට ප්‍රවේශ විය හැකි ක්‍රියාපටිපාටි වර්තමාන කමිකරු නිති ක්ෂේත්‍රය තුළ පවතින්නේ දැයි දැන ගැනීමටද වම ශ්‍රමිකයින්ට අවශ්‍ය වී ඇත. කමිකරු නිති ක්ෂේත්‍රය තුළ ඔවුන්ට උපයෝගී කරගත හැකි වඩා උවිත කුමවේදය පිළිබඳව නිති උපදේශයක් ලියා දක්වන්න.

06. “නිව්‍යමක් මත පදනම් වී පවතින රැකියා සබඳතාව ‘තත්වයක්’ (status) බවට පත් කිරීම පිළිස ශ්‍රී ලංකාවේ පැනවී ඇති කමිකරු සුහසාධනයට අදාළ ආරක්ෂණා නිති පද්ධතිය බෙහෙවින් ඉවහල් වී ඇත.”

උක්න මතය සමඟ ඔබ විකතද?

ශ්‍රී ලංකාවේ පැනවී ඇති සමාජ සුහසාධන ව්‍යවස්ථා අනුරෙන් යටත් පිරිසෙන් තුනක් (03) වත් තෝරාගෙන ඔබගේ පිළිතුර පැහැදිලි කරන්න.

07.

- කාර්මික ආරච්ඡේ තිරවුල්කරනයේදී පාරිභාශකරුවන් විසින් බේරුමිකරණයට වඩා සමරුයකරනය තෝරා ගැනීම මතින් ඔවුනට අත්පත් කරගත හැකි වාසි සහ අවාසි කවරේදැයි විතිශ්වීන නඩුන්න්ද සහ ව්‍යවස්ථාපිත ප්‍රතිපාදන ඇසුරෙන් පහදා දෙන්න.
- 1950 අංක 43 දරණ (වරින්වර සංශෝධිත) කාර්මික ආරච්ඡේ පනත යටතේ දක්වා ඇති අරමුණු සරුල කර ගැනීම උදෙසා කමිකරු කොමසාරස් ජනරාල්වරයාට පැවරී ඇති කාර්යාලය විමසන්න.

08. පහත දැක්වෙන අවස්ථාවලට අදාළ තෙත්වය සහ පාරිභාශිකම් උච්ච ව්‍යවස්ථාපිත ප්‍රතිපාදන සහ විනිශ්චිත නඩු තීන්දු ඇසුරෙන් පැහැදිලි කරන්න:

- i. රජයේ වෛද්‍ය තිබාරින්ගේ සංගමය රෝගීන් බලපත්‍ර හිමිකමට අදාළව පැවති සීමා ඉවත්කර ගැනීම පිණිස දීපව්‍යාපේක වැඩිව්‍යවර්ශනයකට ව්‍යුතුවේ. මෙය 1950 අංක 43 දරණ (වර්තමාන සංගෝධිත) කාර්මික ආරමුල් පහත යටතේ විසඳාගත හැකි කාර්මික ආරමුල් දැයි ව්‍යවස්ථාපිත ප්‍රතිපාදන ඇසුරෙන් විමසන්න;
- ii. සී/ස රෝලෙක්ස් සහ සමාගමේ රැකියාවක තීරත සුම්භ්‍ර ආයතනයට අදාළව අසන්ස ලේඛන සැකසීමේ වෛද්‍යනාවට වරුදකරු වීම හේතුවෙන් 2016.12.15 වන දින රැකියාවෙන් නෙරපා හැරින. සමාගමේ විකි තීරණයට විරෝධව රැකියාවෙන් නෙරපා හැරීම අසාධාරණ සහ අයුක්ති සහගත බව පවසම්න සුම්භ්‍ර, කමිකරු විනිශ්චිත සහාවට 2017.06.20 දින ඉල්ලුම්පත්‍රයක් යොමු කළේය;
- iii. ශ්‍රී ලංකා වරාය සංවර්ධන අධිකාරයේ සහාපතිවරයාගේ රහස්‍ය ලේකම්වරය ලෙස කටයුතු කළ පද්ධම්මති, විනි කළමනාකාරින්වයට අදාළව ගනු ලැබූ අතිශය සංවේදී සහ වැදගත් තීරණ නිපයක තොරතුරු හෙළි කිරීමේ වෛද්‍යනාව මත විනය පරික්ෂණයක් පැවැත්වීමක් තොරව රැකියාවෙන් නෙරපා හරින ලදී. විසේ අනාවරණය වූ රහස්‍ය තොරතුරු මත පදනම් වී ආයතනයේ ප්‍රධාන වෘත්තීය සම්බන්ධ වැඩිව්‍යවර්ශනයක් දියත් කළේය. අසාධාරණ / අයුක්ති සහගත ලෙස රැකියාව අවසන් කිරීම අනියෝගයට ලක් කරමින් කමිකරු විනිශ්චිත සහාවට ඉදිරිපත් කළ ඉල්ලුම් පත්‍රය සලකා බැඳු විනි විනිශ්චිත සහාව, අනාවරණය වූ බවට පැවතෙන සංවේදී තොරතුරු ඇයගෙන් පමණක්ම හෙළිදරව් වූ බවට ප්‍රධාන සාක්ෂි තොමැතිවිම හේතුවෙන් ඇයගේ රැකියාව අවසන් කිරීම සාධාරණ සහ දුක්තිසහගත තොවන බවට තීන්දු කරමින් මාස කේ තිය වැටුප් සහිතව ඇයට නැවත සේවය ලබා දෙන මෙන් තීන්දු කළේය.

\*\*\*\*\*